



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1985 අංක 20 දරන
මහා නගර සභා හා නගර සභා
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1985 මැයි මස 23 වන දින]

අභ්‍යුද්‍යේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1985 මැයි මස 24 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශාසන පත්‍රයේ II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැකිය

මිල : ශත 60 යි

තැපැල් ගාස්තුව : ශත 60 යි

[සහතිකය සටහන් කළේ 1985 මැයි මස 23 වන දින.]

එල්. ඩී.—ඩී. 48/81

මහා නගර සභා ආඥාපනත හා නගර සභා ආඥාපනත සංශෝධනය
කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1985 අංක 20 දරන මහා නගර සභා හා නගර සභා
(සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

පිහිටි කමිස.

I වන කොටස

2. 1979 අංක 42 දරන පනත මගින් සංශෝධිත (මෙහි මින් මතු
මේ කොටසෙහි “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු
ලබන) මහා නගර සභා ආඥාපනතේ 230 වන වගන්තියෙහි අවසාන
යට පහත දැක්වෙන අලුත් උපවගන්තිය එකතු කිරීමෙන් ඒ වගන්
තිය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

252 වන
අධිකාරයේ
230 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

“(4) තම වරිපනම් බදු කලින් ගෙවන වරිපනම් බදු ගෙවන්
නන්ට හිමිකම් ලැබිය හැකි වට්ටම් ප්‍රමාණය නිශ්චය කරමින්
අමාත්‍යවරයා විසින් කලින් කල නියෝග සෑදෙනු ලැබිය හැකි ය.”.

3. 1979 අංක 42 දරන පනතින් ඇතුළත් කරනු ලැබූ ප්‍රධාන
ප්‍රඥප්තියේ 247 අ වගන්තියේ (2) වන උපවගන්තිය පහත දැක්
වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
247 අ වගන්තිය
සංශෝධනය
කිරීම.

(1) “එසේ බලපත්‍ර දෙනු ලැබූ ස්ථානයේ වාර්ෂික වටිනාකමට
අනුව සභාව විසින් නිශ්චය කළ යුතුය:” යන වචන වෙනුවට,
“එසේ බලපත්‍ර දෙනු ලැබූ ස්ථානයේ වාර්ෂික වටිනාකමට අනුව
සභාව විසින් නිශ්චය කළ යුතු ය. තවද, යම් කර්මාන්තයක කාර්ය
සඳහා ඒ ස්ථානය පරිහරණය කිරීමට ඒ බලපත්‍රයෙන් බලය
ලැබෙන අවස්ථාවක—

(අ) ඒ ස්ථානයේ වාර්ෂික වටිනාකම;

(ආ) ඒ කර්මාන්තයේ ව්‍යාපාර පිරිවැටුම;

(ඇ) ඒ කර්මාන්තයෙන් උපයනු ලැබිය හැකි ලාභය; සහ

(ඈ) ඒ කර්මාන්තය කරගෙන යාමේ දී සපයනු ලබන බඩුවල හෝ
සේවාවල අත්‍යවශ්‍ය ස්වභාවය සැලකිල්ලට ගත යුතු ය:”
යන

වචන ආදේශ කිරීමෙන්; සහ

(2) ඒ උපවගන්තියේ දෙවන අතුරු වගන්තියෙහි—

(අ) “ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කර ඇත්තා වූ ද”
යන වචන වෙනුවට “ලංකා සංචාරක මණ්ඩලයේ ලියා
පදිංචි කර ඇත්තා වූ හෝ ඒ මණ්ඩලය විසින් අනුමත
කරනු ලැබ හෝ පිළිගනු ලැබ ඇත්තා වූ ද” යන වචන
ආදේශ කිරීමෙන්; සහ

(ආ) “සියයට එක නො ඉක්ම විය යුතුය.” යන වචන වෙනුවට
“සියයට එකක් නොඉක්ම විය යුතු ය. එම හේතුවෙන්,
ආපන ශාලාව හෝ නවාතැන් පොළ පවත්වා ගෙන යනු
ලබන පළමුවන වර්ෂය එය වන අවස්ථාවක, ඒ ස්ථානයේ
වාර්ෂික වටිනාකම අනුව බලපත්‍ර ගාස්තුව තීරණය කොට
අයකර ගනු ලැබිය යුතුය.” යන වචන ආදේශ කිරීමෙන්.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
247 ආඥා
අලුත්
වගන්තිය
ඇතුළත්
කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 247 ආ වගන්තියට ඉක්බිතිවම පහත
දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ඒ
වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තියේ 247 ආඥා වගන්තිය වශයෙන් බල
පැවැත්විය යුතු ය:—

“කර්මාන්ත
කිහිපයක්
පවත්වාගෙන
යන ලබන
අවස්ථාවක
ගාස්තුව හෝ
බද්ද තීරණය
කිරීම.

247 ආඥා. මහා නගර සභාවක් විසින් 247 අ
වගන්තිය යටතේ බලපත්‍රයක් සම්බන්ධයෙන්
ගාස්තුවක් හෝ 247 ආ වගන්තිය යටතේ කර්
මාන්තයක් සම්බන්ධයෙන් බද්දක් නියමකොට
අය කිරීමට සම්මත කරනු ලබන හා පවත්වාගෙන
යනු ලබන කර්මාන්තය එම ස්ථානයේම පවත්වා
ගෙන යනු ලබන වෙනත් බොහෝ කර්මාන්ත අතු
රින් එකක් වන අවස්ථාවක සභාව විසින් ඒ කර්
මාන්තයේ කාර්යය සඳහා යොදන ලද ස්ථානයේ
බිම් ප්‍රමාණයේ කොටස් කළ වාර්ෂික වටිනාකම
පදනම් කොට ඒ ගාස්තුව හෝ බද්ද තීරණය
කරනු ලැබිය යුතු ය.”

ප්‍රධාන
ප්‍රඥප්තියේ
247 ආ
වගන්තිය
සංශෝධනය
කිරීම.

5. 1979 අංක 42 දරන පනතින් ඇතුළත් කරනු ලැබූ 247 ආ
වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු
ලැබේ:—

(අ) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “යම් බද්දක්
ගෙවිය යුතු” යන වචන වෙනුවට “කිසිම බද්දක්
නොගෙවිය යුතු” යන වචන ආදේශ කිරීමෙන්;

(ආ) ඒ වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිවම පහත
දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන්:—

“(1අ) මහා නගර සභාවක පරිපාලන සීමාවක් තුළ යම්
වෘත්තීයක යෙදෙන සෑම තැනැත්තකුගෙන් ම ඒ සභාව
විසින් නියම කළ හැකි දෝ අය කළ හැකි උපරිම බද්ද
වශයෙන් අමාත්‍යවරයා විසින් නියෝගයක් මගින් නිශ්චය
කර ඇති ප්‍රමාණයක් නොඉක්මවන බද්දක් ඒ මහා නගර
සභාව විසින් යෝජනා සම්මතයක් මගින් නියම කොට
වාර්ෂිකව අයකර ගනු ලැබිය හැකි ය.”;

(ඇ) ඒ වගන්තියේ (2) වන උපවගන්තියෙහි “(1) වන උප
වගන්තිය යටතේ” යන යෙදුම වෙනුවට “(1) වන උප
වගන්තිය හෝ (1අ) උපවගන්තිය හෝ යටතේ” යන
යෙදුම ආදේශ කිරීමෙන්;

(ආ) ඒ වගන්තියේ (3) වන උපවගන්තියෙහි

“වෙළෙඳ ව්‍යාපාරය” යන්නෙහි අර්ථ කථනයෙහි එන
“කර්මාන්තයක් හෝ වෘත්තියක් හෝ ජීවනෝපාය
යක්” යන වචන වෙනුවට “කර්මාන්තයක්” යන
වචනය ආදේශ කිරීමෙන් ; සහ

(ඉ) ඒ වගන්තියේ ඇති පාර්ශ්ව සටහන වෙනුවට පහත දැක්
වෙන පාර්ශ්ව සටහන ආදේශ කිරීමෙන් :—

“වෙළෙඳ ව්‍යාපාර සහ වෘත්තීන් සම්බන්ධයෙන් වූ
බද්ද.”.

6. 1979 අංක 42 දරන පනතින් ඇතුළත් කරනු ලැබූ ප්‍රධාන
ප්‍රඥප්තියේ 247ෆ වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ)
ජේදයෙහි “නියමිත අනුපාතයට වඩා අඩු නම්, හෝ” යන වචන
වෙනුවට “යෝජ්‍යා සම්මතයක් මගින් සභාව විසින් නියම කරනු
ලැබූ නියමිත අනුපාතයට වඩා අඩු නම් හෝ” යන වචන
ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
247ෆ
වගන්තිය
සංශෝධනය
කිරීම.

II වන කොටස

7. 1979 අංක 42 දරන පනත මගින් සංශෝධිත (මෙහි මින්මතු
මේ කොටසෙහි “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු
ලබන) නගර සභා ආඥාපනතේ 160 වන වගන්තියෙහි අවසානයට
පහත දැක්වෙන අලුත් උපවගන්තිය එකතු කිරීමෙන් ඒ වගන්තිය
මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :—

255 වන
අධිකාරයේ
160 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

“(5) තම වරිපනම් බදු කලින් ගෙවන වරිපනම් බදු ගෙවන්
නන්ට හිමිකම් ලැබිය හැකි වට්ටම් ප්‍රමාණය නිශ්චය
කරමින් අමාත්‍යවරයා විසින් කලින් කල නියෝග සාදනු ලැබිය
හැකිය.”.

8. 1979 අංක 42 දරන පනතින් සංශෝධනය කරන ලද ප්‍රධාන
ප්‍රඥප්තියේ 164 වන වගන්තියේ (2) වන උපවගන්තිය පහත
දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
164 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

(1) “යම් ගාස්තු ප්‍රමාණයක් විය යුතු ය :”. යන වචන වෙනුවට
“යම් ගාස්තු ප්‍රමාණයක් විය යුතු ය, තව ද, යම් කර්මාන්ත
යක කාර්ය සඳහා ඒ ස්ථානය පරිහරණය කිරීමට බලපත්‍රයෙන්
බලය ලැබෙන අවස්ථාවක—

(අ) ඒ ස්ථානයේ වර්ෂික වරිපනාකම ;

(ආ) ඒ කර්මාන්තයේ ව්‍යාපාර පිරිවැදුම ;

(ඇ) ඒ කර්මාන්තයෙන් උපයනු ලැබිය හැකි ලාභය ; සහ

(ඈ) ඒ කර්මාන්තය කරගෙන යාමේ දී සපයනු ලබන බඩුවල
හෝ සේවාවල අත්‍යාවශ්‍ය ස්වභාවය සැලකිල්ලට ගත
යුතු ය :” යන වචන ආදේශ කිරීමෙන්, සහ

(2) ඒ උපවගන්තියේ දෙවන අතුරු වගන්තියෙහි—

(අ) “ලියාපදිංචි කරනු ලබ ඇත්තා වූ ද” යන වචන වෙනුවට
“ලියාපදිංචි කරනු ලබ ඇත්තා වූ හෝ ඒ මණ්ඩලය
විසින් අනුමත කරනු ලබ හෝ පිළිගනු ලබ ඇත්තා
වූ ද” යන වචන ආදේශ කිරීමෙන් ; සහ

(ආ) “සියයට එකක් නොඉක්මවිය යුතු ය.” යන වචන වෙනුවට,
පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :—

“සියයට එකක් නොඉක්මවිය යුතු ය. එම හෝටලය,
ආපන ශාලාව හෝ නවාතැන් පොළ පවත්වාගෙන යනු
ලබන පළමුවන වර්ෂය එය වන අවස්ථාවක, ඒ ස්ථානයේ
වාර්ෂික වටිනාකම අනුව බලපත්‍ර ගාස්තුව නිර්ණය කොට
අය කරනු ලබිය යුතු ය.”

ප්‍රධාන
ප්‍රඥප්තියේ
165 අදාළ
වගන්තිය
ඇතුළත්
කිරීම.

9. ප්‍රධාන ප්‍රඥප්තියේ 165 අ වගන්තියට ඉක්බිතිවම පහත
දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර,
ඒ වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තියේ 165 අ වගන්තිය වශයෙන්
බලපැවැත්විය යුතුය :—

“කර්මාන්ත
කිහිපයක්
පවත්වාගෙන
යනු ලබන
අවස්ථාවක
ගාස්තුව හෝ
බද්ද නිර්ණය
කිරීම.

165 අ අ. නගර සභාවක් විසින් 164 වන වගන්
තිය යටතේ බලපත්‍රයක් සම්බන්ධයෙන් ගාස්තු
වක් හෝ 165 අ වගන්තිය යටතේ කර්මාන්තයක්
සම්බන්ධයෙන් බද්දක් නියමකොට අය කිරීමට
සම්මත කරනු ලබන හා පවත්වාගෙන යනු ලබන
කර්මාන්තය එම ස්ථානයේම පවත්වාගෙන යනු
ලබන වෙනත් බොහෝ කර්මාන්ත අතුරින් එකක්
වන අවස්ථාවක සභාව විසින් ඒ කර්මාන්තයේ
කාර්යය සඳහා යොදන ලද ස්ථානයේ බිම් ප්‍රමාණ
යේ කොටස් කළ වාර්ෂික වටිනාකම පදනම් කොට
ඒ ගාස්තුව හෝ බද්ද නිර්ණය කරනු ලබිය
යුතුය.”

ප්‍රධාන
ප්‍රඥප්තියේ
165 අ
වගන්තිය
සංශෝධනය
කිරීම.

10. 1979 අංක 42 දරන පනතින් ඇතුළත් කරනු ලබ 165 අ
වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු
ලැබේ :—

(අ) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “යම් බද්දක්
ගෙවිය යුතු” යන වචන වෙනුවට “කිසිම බද්දක් නොගෙ
විය යුතු” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත
දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :—

“(1අ) නගර සභාවක පරිපාලන සීමාවන් තුළ යම් වාත්
තියක යෙදෙන කැම තැනැත්තකුගෙන් ම ඒ සභාව
විසින් නියම කළ හැකි හෝ අයකළ හැකි උපරිම
බද්ද වශයෙන් අමාත්‍යවරයා විසින් නියෝගයක්
මගින් නිශ්චය කර ඇති ප්‍රමාණයක් නොඉක්මවන

බද්දක් ඒ නගර සභාව විසින් යෝජනා පමුණ
යක් මගින් නියමකොට වාර්ෂිකව අයකර ගනු
ලැබිය හැකි ය.”;

(ඇ) ඒ වගන්තියේ (2) වන උපවගන්තියෙහි—

“ (1) වන උපවගන්තිය හෝ යටතේ ” යන යෙදුම
වෙනුවට “ (1) වන උපවගන්තිය හෝ (1අ) උප
වගන්තිය හෝ යටතේ ” යන යෙදුම ආදේශ
කිරීමෙන් ;

(ඈ) ඒ වගන්තියේ (3) වන උපවගන්තියෙහි—

“ වෙළෙඳ ව්‍යාපාරය ” යන්නෙහි අර්ථ කථනයෙහි එන
“ කර්මාන්තයක් හෝ වෙළෙඳ ව්‍යාපාරයක් හෝ
ජීවනෝපායක් ” යන වචන වෙනුවට “ කර්මාන්ත
යක් ” යන වචනය ආදේශ කිරීමෙන් ; සහ

(ඉ) ඒ වගන්තියේ ඇති පාර්ශ්ව සටහන වෙනුවට පහත දැක්
වෙන පාර්ශ්ව සටහන ආදේශ කිරීමෙන් :—

“ වෙළෙඳ ව්‍යාපාර සහ වෘත්තීය සම්බන්ධයෙන් වූ බද්ද ”.

11. 1979 අංක 42 දරන පනතින් ඇතුළත් කරනු ලැබූ ප්‍රධාන
ප්‍රඥප්තියේ 165ඇ වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේද
යෙහි “ නියමිත අනුපාතයට වඩා අඩුනම්, හෝ ” යන වචන වෙනුවට
“ යෝජනා සම්මතයක් මගින් සභාව විසින් නියම කරනු ලැබූ
නියමිත අනුපාතයට වඩා අඩු නම් හෝ ” යන වචන ආදේශ
කිරීමෙන්, ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
165ඇ
වගන්තිය
සංශෝධනය
කිරීම.

සාර්වමේන්තුවේ පනත් කෙටුම්පත්වල සහ නිව්වල වාර්ෂික දායක මිල (දේශීය) රු. 150 කි.
(විදේශීය) රු. 200 කි. කොළඹ 1, කැ. පෙ. අංක 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත
සහ වර්ෂයකම දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක්
වර්ෂය සඳහා ඒවා ලබාගත හැකිය.